

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල - 2013

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ 2013 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ගිණුම, අරමුදල් වෙනස්වීමේ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනිකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ 10(4) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය මත ගනුදෙනු පිළිබඳ විගණකාධිපති වාර්තාව 2017 අගෝස්තු 19 දින අරමුදලේ සභාපති වෙත නිකුත් කරන ලදී. භාර අරමුදලේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මේ වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.

1.4 මතය ව්‍යාචනය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස ශේෂ පත්‍රයේ හා ආදායම් වියදම් ගිණුමේ සහ අරමුදල් වෙනස්වීමේ ප්‍රකාශනයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූ හෝ විෂයයන් සහ මූලිකාංගවලට අදාළව කවර හෝ ගැලපීම් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේදැයි තීරණය කිරීමට මට නොහැකිය.

2 මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාචනය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. ඒ හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන

මූලික ප්‍රාග්ධනය වූ රු.373,500,000 ක් භාර අරමුදල විසින් යෙදවූ සහ අධ්‍යක්ෂ මණ්ඩලය නිල බලයෙන් පත්කර තිබූ ඇපයෙන් සීමිත සමාගමක් වශයෙන් සංස්ථාපිත ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT) සහ භාර අරමුදලේ පරිපාලිත සමාගම් වන නැෂනල් වෙල්ත් කෝපරේෂන් හා නැට්වෙල්ත් සිකියුරිටිස් යන සමාගම් සමඟ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන 2013 වර්ෂයේ සිට පිළියෙල කර විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. තවද සියයට පනහක කොටස් හිමිකාරීත්වයක් ඇති සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන භාර අරමුදලේ මූල්‍ය ප්‍රකාශන සමඟ ඒකාබද්ධ කර සමූහයේ ගිණුම් පිළියෙල නොකිරීම පිළිබඳ කිසිදු හෙළිදරව් කිරීමක් මූල්‍ය ප්‍රකාශනවල සිදුකර නොතිබුණි.

2.2.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මූල්‍ය වාර්තාකරණ සංකල්පීය රාමුවේ 4.56 පරිච්ඡේදය අනුව අස්ථිත්වයක් එහි මූල්‍ය ප්‍රකාශන ඓතිහාසික පිරිවැය හෝ වෙනත් පදනමක් අනුව පිළියෙළ කළ යුතු අතර එම පදනම මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතුය. එසේ වුවත් භාර අරමුදල විසින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ පදනම හෙළිදරව් කර නොතිබුණි.
- (ආ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 07
 - (i) ප්‍රමිතයේ 8 ඡේදයට අනුව මූල්‍යමය වත්කම් හා වගකීම්වල ධාරණ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හෝ ගිණුම්කරණ සටහන්වල වර්ග කර දැක්විය යුතු වුවත් අරමුදල විසින් එසේ සිදුකර නොතිබුණි.
 - (ii) ප්‍රමිතයේ 31 හා 33 ඡේදවලට අනුව “මූල්‍ය අවදානම් කළමනාකරණය” සම්බන්ධයෙන් හෙළිදරව් කළ යුතු කරුණු භාර අරමුදල විසින් එසේ හෙළිදරව්කර නොතිබුණි.
- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01
 - (i) ප්‍රමිතයේ 10 (ඇ) ඡේදය පරිදි මූල්‍ය ප්‍රකාශන සමඟ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය භාර අරමුදල විසින් ඉදිරිපත් කර නොතිබුණි.
 - (ii) ප්‍රමිතයේ 38 ඡේදය අනුව මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කෙරෙන සියළුම සංඛ්‍යාත්මක තොරතුරු සඳහා පසුගිය කාලපරිච්ඡේදයේ සංසන්දනාත්මක තොරතුරු හෙළිදරව් කළ යුතු වුවද භාර අරමුදල විසින් ගිණුම් සටහන් වල සංසන්දනාත්මක තොරතුරු ඉදිරිපත් කර නොතිබුණි.

- (iii) ප්‍රමිතයේ 57 ඡේදය පරිදි ආයතනයේ ස්වභාවය අනුව ශේෂ පත්‍රයේ හිමිකම් යටතේ සමුච්චිත අරමුදල හා ශුද්ධ අතිරික්තය දැක්විය යුතු වුවත් එය අනුචිත ලෙස ජංගම නොවන වගකීම් ලෙස දක්වා තිබුණි.
- (iv) අරමුදල සතු රු.7,246,937,352 ක් වූ, වත්කම් ප්‍රමිතයේ 60 ඡේදය පරිදි ජංගම නොවන වත්කම් හා ජංගම වත්කම් ලෙස වෙන්කර හඳුනාගෙන නොතිබුණි.
- (v) ප්‍රමිතයේ 99 ඡේදය අනුව ආයතනයේ වියදම්වල ස්වභාවය හා ක්‍රියාකාරකම් අනුව වර්ගීකරණ පදනමකින් ආදායම් වියදම් ගිණුම් පිළියෙල කළ යුතු වුවත් එසේ කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16

ප්‍රමිතයේ 15 ඡේදය පරිදි දේපළ පිරිසිදු හා උපකරණ සම්බන්ධයෙන් ඒවා හඳුනාගන්නා අවස්ථාවේදී පිරිවැයට ගිණුම්ගත කළ යුතු වුවත් පොත් අගයට ගිණුම්ගතකර තිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 18

ප්‍රමිතයේ 30 (ඒ) ඡේදය පරිදි සඵලදායී පොළී අනුපාතය අනුව පොළී ගණනය කළ යුතු වුවත් භාර අරමුදල උපචිත පදනමට පොළී ගණනය කර තිබුණි.

(ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 24

ප්‍රමිතයේ 25 හා 26 ඡේද අනුව සම්බන්ධිත පාර්ශව සමඟ සිදුකරනු ලබන ගනුදෙනු අනාවරණය කළ යුතු වුවත් භාර අරමුදල විසින් එසේ අනාවරණය කර නොතිබුණි.

(උ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 39

නැෂනල් වෙල්ත් කෝපරේෂන් සමාගම විසින් කළමනාකරණය කරනු ලබන ආයෝජන කළඹට අදාලව එම සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ ගිණුම් අනුව පැවති රු.3,521,676,877 ක් වූ භාණ්ඩාගාර බැඳුම්කර, රු.49,012,292 ක් වූ ප්‍රති විකුණුම්, රු.200,000,000 ක් වූ වරණිය කොටස්, රු.202,619,400 ක් වූ ණයකර, රු.51,833,875 ක් වූ Asset Back Trust Certificates, රු.1,951,872,259 ක් වූ ස්ථාවර තැන්පතු, හා රු.31,816 ක් වූ ජංගම ගිණුමේ ශේෂය, යන හර ශේෂ සහ රු.112,209,454 ක් වූ ප්‍රති මිලදී ගැණුම් බැර ශේෂය ප්‍රමිතියේ 45 ඡේදය ප්‍රකාරව වර්ගකර භාර අරමුදලේ ශේෂ පත්‍රයේ දක්වා නොතිබුණි. තවද මෙම ආයෝජන අගය කිරීමේ පදනමද මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

(ඌ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 40

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) කුලී පදනමට ලබාදී තිබූ භාර අරමුදල සතු 2005 වර්ෂයේදී රු.12,460,179 ක් වටිනාකමකට ගිණුම් ගතකර තිබූ මාලඹේ පිහිටි අක්කර 25 ක ඉඩම ප්‍රමිතයේ 5 ඡේදය ප්‍රකාරව ආයතනයේ දේපලක් ලෙස වෙනමම ගිණුම් ගතකර නොතිබුණි. එමෙන්ම මෙකී දේපල වර්තමාන අගයට අගය කර මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කරද නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ජංගම නොවන වගකීම් යටතේ ගිණුම් ගත කළ යුතු රු.755,855 ක වටිනාකමකින් යුතු ගෙවිය යුතු පාරිතෝෂික, ජංගම වගකීම් යටතේ දක්වා තිබුණි.
- (ආ) ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනයට ගැලපිය යුතු වටිනාකම රු.52,427,445 ක්වූ ලාභාංශ සහ පෙර වර්ෂ ගැලපීම් ආදායම් වියදම් ගිණුමට ඇතුළත් කර තිබුණි.
- (ඇ) 2005 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා කාලපරිච්ඡේදයට අදාළව ශ්‍රී ලංකා තොරතුරු ආයතනයෙන් ලැබිය යුතු බදු කුලී රු.79,493,672 ක් භාර අරමුදල විසින් ගිණුම්ගතකර නොතිබුණි.
- (ඈ) භාර අරමුදලේ පාලිත සමාගමක් විසින් 2013 වර්ෂයටත් පෙර නිකුත් කරන ලද රු.100,000,000 ක් වටිනා ප්‍රසාද කොටස් භාර අරමුදලේ මූල්‍ය ජරකාශනවලට ගෙන නොතිබුණි.
- (ඉ) සංවර්ධන ලෝකරැකිය මණ්ඩල පනත අනුව සමාලෝචිත වර්ෂයට අදාළව සංවර්ධන ලෝකරැකිය මණ්ඩලයේ ලාභ කොටස් ලෙස භාර අරමුදලට හිමි ලාභය රු.958,404,171 ක් වුවත් මූල්‍ය ප්‍රකාශන වලට එය රු.896,255,500 ක් ලෙස රු.62,148,671 ක් අඩුවෙන් ගෙන තිබුණි.
- (ඊ) ලෙජර් ගිණුම අනුව සමාලෝචිත වර්ෂය අවසානයට පාසල් සංවර්ධන අරමුදලේ ස්ථාවර තැන්පතු ශේෂය රු.643,248,361 ක් වුවද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට එය රු.321,000,000 ක් ලෙස රු.322,248,361 ක් අඩුවෙන් ගෙන තිබුණි.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

ලෙජර් ගිණුම් 4 ක ආරම්භක ශේෂයන්හි සිදු කරන ලද සංශෝධනයන්ගේ වූ බලපෑම ලෙස පෙර වර්ෂයේ අතිරික්තයට සිදුකර තිබූ රු.640,854,313 ක ගැලපුම්වලට අදාළ ඡ'නල් සටහන විගණනයට ඉදිරිපත් නොවුණි.

2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

නැෂනල් වෙල්ත් කෝපරේෂන් සමාගම විසින් කළමනාකරණය කරනු ලබන මහපොළ ආයෝජන කළඹේ සමාලෝචිත වර්ෂයට අදාළ ශේෂය එම සමාගම විසින් මහපොළ ආයෝජන කළඹට අදාළව ඉදිරිපත් කළ ගිණුම අනුව රු.5,864,837,065 ක් වුවද මහපොළ භාර අරමුදලේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ එම අගය රු.5,860,541,686 ක් විය. ඒ අනුව රු.4,295,379 ක පැහැදිලි නොකළ වෙනසක් විය.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා අරමුදලේ මූල්‍ය ප්‍රතිඵලය රු.1,079,677,832 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.682,470,162 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.397,207,670 ක වර්ධනයක් විය. පසුගිය වර්ෂයට සාපේක්ෂව ආදායම් රු.335,594,239 කින් වැඩි වීම ඉහත වර්ධනයට ප්‍රධාන ලෙස බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2012 හා 2013 වර්ෂවල ශුද්ධ අතිරික්තයක් ඇතිවී තිබුණි. මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමිකය හා ජංගම නොවන වත්කම් සඳහා ක්ෂය නැවත ගැලපීමේදී 2012 වර්ෂයේදී රු.688,827,839 ක් වූ දායකත්වය සමාලෝචිත වර්ෂයේ දී රු.1,086,213,752 ක් දක්වා වර්ධනය වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

4.1.1. සැලසුම් කිරීම

භාර අරමුදල විසින් වර්ෂ 2012 – 2015 කාලපරිච්ඡේදයට අදාළව පිළියෙල කර තිබූ සංයුක්ත සැලැස්මේ ළගාකර ගැනීමට අපේක්ෂිත ඉලක්ක ප්‍රමාණාත්මකව හා මූල්‍යමය වශයෙන් අගයන් දක්වා නොතිබුණු අතර එය පදනම් කරගත් ක්‍රියාකාරී සැලැස්මක් හා ප්‍රගති වාර්තා පිළියෙල කර නොතිබුණු බැවින් ප්‍රගතිය පරීක්ෂා කළ නොහැකි විය.

4.1.2. ක්‍රියාකාරීත්වය හා සමාලෝචනය

සමාලෝචිත වර්ෂය තුළදී භාර අරමුදලට ආයෝජන තැන්පත් පොළී හා සංවර්ධන ලෝකරැකි මණ්ඩලයෙන් ලැබුණු ආදායමේ එකතුව රු. මිලියන 1,677 ක් වූ අතර ඉන් රු.මිලියන 620 ක් එනම් සියයට 37 ක් පමණක් භාර අරමුදලේ අරමුණක් වූ මහපොළ ශිෂ්‍යත්ව 15,000 ක් ලබාදීම වෙනුවෙන් වැය කර තිබුණි. ඉතිරිය භාර අරමුදලේ අපේක්ෂිත අනෙකුත් අරමුණු ඉටුකිරීම සඳහා යෙදවීම කෙරෙහි අවධානය යොමු කර නොතිබුණි. මෙලෙස අතිරික්තවන මුදල් ආයෝජනය කර තිබූ අතර සමාලෝචිත වර්ෂය අවසානයට ආයෝජන වටිනාකම රු.මිලියන 1,065 ක් විය.

4.2 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි ශිෂ්‍යයන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන දොරටු විවර කිරීමේ අරමුණින් තොරතුරු තාක්ෂණ ආයතනයක් භාර අරමුදලේ දායකත්වයෙන් පිහිටුවීමට 1998 ජූලි 08 දිනැති අංක 98/995/11/052 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මඟින් අනුමැතිය දී තිබුණි. ඒ අනුව අන්තර්කාලීන කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ (ඇපයෙන්) සීමිත සමාගමක් පිහිටුවීමටත් අන්තර් කාලය අවසානයේ එම ආයතනය මොරටුව විශ්වවිද්‍යාලය යටතට ගැනීමටත් අභ්‍යන්තර හා අන්තර් ජාතික වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවති රැස්වීමේදී තීරණය කර තිබුණි. ඒ අනුව 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ “ශ්‍රී ලංකා” යන නාමය ද ඇතුළත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ (ඇපයෙන්) සීමිත සමාගම පිහිටුවා ඒ සඳහා

අවශ්‍ය අරමුදල් සම්පාදනය කරමින් සම්පත් දායකත්වය සැපයීමේ වගකීම මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලට පවරා තිබුණි. ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

(අ) 2003 මාර්තු 19 දින ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ (ඇපයෙන්) සීමිත සමාගම සහ භාර අරමුදල අතර එළඹී ගිවිසුම අනුව මාලබේ ප්‍රදේශයේ පිහිටි අක්කර 25 ක භූමිය තුළ පිහිටුවන විශ්වවිද්‍යාලය අවුරුදු 8 ක කාලසීමාවකට කළමනාකරණය කිරීම සඳහා එම සමාගමට දී තිබුණි. එම ගිවිසුම් කාල සීමාව ඉක්මවීමට පෙර එනම් 2005 නොවැම්බර් 14 දින නැවත භාර අරමුදල හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ (ඇපයෙන්) සීමිත සමාගම අතර ගිවිසුමකට එළඹ තිබුණු අතර එහි දී මුල් ගිවිසුමෙන් භාර අරමුදලට වාසි සහගත වූ පහත සඳහන් කොන්දේසි ඉවත්කිරීම හෝ සංශෝධනය හෝ කර තිබුණි.

ඉවත් කළ කොන්දේසි

- (i) 4 (ඉ) වගන්තිය - ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ (SLIIT) ආයතනයේ වෙනත් ශාඛාවන් හෝ භාර අරමුදලෙහි අරමුණුවලට අනුකූල නොවන වෙනත් කිසිදු වාණිජ අරමුණක් වෙනුවෙන් මහපොළ විශ්වවිද්‍යාලයේ සියලුම වත්කම් හා ආදායම් සෘජුව හෝ වක්‍රව යොදා නොගත යුතු බව
- (ii) 4(ඌ) වගන්තිය - විශ්වවිද්‍යාලයේ අභිවෘද්ධිය උදෙසා කරනු ලබන සියලු කටයුතු භාර අරමුදලේ එකඟතාවය මත සිදුකළ යුතු බව
- (iii) 4(එ) වගන්තිය - අධ්‍යාපන පාඨමාලා පැවැත්වීමෙන් ලබන ආදායම් එකතුකිරීම හා විශ්වවිද්‍යාලයේ ශුභ සිද්ධිය උදෙසා අවශ්‍ය වියදම් දැරීම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ (SLIIT) ආයතනයේ වගකීමක් බව
- (iv) 4(ක) වගන්තිය - විශ්වවිද්‍යාලය පිහිටුවීමේ අරමුණ සඳහා භාර අරමුදල විසින් ජාතික සංවර්ධන බැංකුවෙන් (NDB) සැලකිය යුතු ණය මුදලක් ලබාගෙන ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) අවබෝධ කරගත යුතු බවත් ආයතනය මූල්‍ය ශක්‍යතාවයෙන් හෙබි විට වාරික ගෙවීම සඳහා වූ සෑම ප්‍රයත්නයකටම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහතික වන බව
- (v) 4(ව) වගන්තිය- විශ්වවිද්‍යාලයේ කළමනාකරණය හා ගිණුම් පරීක්ෂාව හා අගය කිරීම සඳහා දක්ෂ කළමනාකරුවන් හා විගණකයන්ගෙන් සමන්විත ස්වාධීන පුද්ගල කණ්ඩායමක් පත්කිරීමේ අයිතිය හා අලුතෙන් හඳුන්වාදිය හැකි නව පාඨමාලා පිළිබඳ ඇගයීම සඳහා සුදුසුකම් ලත් උගතුන් හා දක්ෂ පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කිරීමේ අයිතිය භාර මණ්ඩලය සතු වන බව
- (vi) 4(ඔ) වගන්තිය - භාර මණ්ඩල තීරණයට අනුව මාලබේ විශ්වවිද්‍යාලය “මහපොළ කැම්පස්” ලෙස නම් කිරීම, නව ශ්‍රවණාගාරය “ලලිත් ඇතුලත් මුදලි ශ්‍රවණාගාරය” ලෙස නම් කිරීම හා මෙම නාම පුවරු පැහැදිලිව පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කිරීම කළ යුතු බව
- (vii) 4(ප) වගන්තිය - කාලය ඉකුත්වීම හේතුවෙන් හෝ වෙනත් ආකාරයකින් මෙම ගිවිසුම අවසන් වන අවස්ථාවේදී, භාර අරමුදල විසින් මූල්‍යයනය කරන ලද වත්කම් භාර අරමුදලෙහි දේපල ලෙස පැවතිය යුතු බව

සංශෝධනය කළ කොන්දේසි

(viii) 2003 මාර්තු 19 දිනැති නෛතික ගිවිසුමේ 4(ඔ) වගන්තියේ සඳහන් “එකඟ වූ කළමනාකරණ ගාස්තුව අඩුකිරීමෙන් පසු විශ්ව විද්‍යාලයේ ක්‍රියාකාරකම් තුළින් ජනිත වන ආදායම්හි අතිරික්තය ඊළඟ වර්ෂයේ ජුනි 30 දිනට පෙර භාර අරමුදලට බැර කළ යුතු බව හා භාර අරමුදලෙහි භාර මණ්ඩලයේ සුරුව අනුමැතියකින් තොරව අනිකුත් ආයෝජනයන් නොකළ යුතු බව සහ එසේ වුවද විශ්ව විද්‍යාලයේ අනාගත සංවර්ධනය සඳහා සංචිත ගිණුමක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි (SLIIT) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් භාර අරමුදලෙහි භාර මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටිය හැකි අතර එවැනි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් භාර අරමුදල විසින් මෙම සංචිත ගිණුමෙන් ලබා දිය හැකි බව” වෙනුවට නව ගිවිසුම මගින් භාර අරමුදලට අයත් භූමිය බදු කුලී පදනම මත ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ (SLIIT) ආයතනයට බද්දට ලබාදීමත් ගිවිසුමේ 5(අ)(i) වගන්තිය අනුව වාර්ෂික බදු කුලිය ලෙස රු.මිලියන 8 ක් හෝ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි වාර්ෂික ශුද්ධ ලාභයෙන් සියයට 20 යන අගයන් දෙකෙන් වැඩි අගය ගෙවිය යුතු බවට එකඟතාවයට පත්ව තිබුණි.

(ix) භාර අරමුදල හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අතර 2003 මාර්තු 19 වන දින ඇති කරගත් ගිවිසුමේ 4(ඔ) වගන්තිය අනුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ සංවර්ධන ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ කිරීමේ අයිතිය භාර මණ්ඩලයට නියම වූ අතර විශ්ව විද්‍යාලයේ අභිවෘද්ධිය උදෙසා කරනු ලබන සියලු කටයුතු භාර අරමුදලේ එකඟතාවය මත සිදුකළ යුතු විය. එසේ වුවද නව ගිවිසුමේ 4(ඉ) සහ 4(ඊ) වගන්තිවලට අනුව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ (SLIIT) ආයතනයෙහි අරමුණු ඉටුකර ගැනීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ මතය අනුව තීරණය කරනු ලබන ආකාරයට මෙම විශ්වවිද්‍යාලයේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමටද, ඒ අනුව වක්‍රලේඛ පිළියෙල කිරීම, විභාග පැවැත්වීම සඳහා සූදානම් කිරීම, සිසුන් බඳවා ගැනීම, අධ්‍යයන කාර්යය මණ්ඩලය සේවයේ යෙදවීම, කළමනාකරණය හා යටිතල පහසුකම් නඩත්තුව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ (SLIIT) ආයතනයෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නියමය පරිදි සිදුකිරීමට ද ප්‍රධාන ඉදිකිරීම්වලදී පමණක් භාර අරමුදලෙහි අනුමැතියට යටත්ව කටයුතු කළ යුතු බවට එකඟත්වයට පත්ව තිබුණි.

5 ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීර්ඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත කෙටුම්පත් වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2018 ජූලි 17 දින ඉදිරිපත් කර තිබුණි.

5.2 අභ්‍යන්තර විගණනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 133 හා 2009 ජුනි 09 දිනැති අංක ඩීඑම්පී/2009/(1) දරන කළමනාකරණ විගණන වක්‍රලේඛය ප්‍රකාරව අරමුදල සඳහා අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබුණු අතර අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකය විසින්ද අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු පිළිබඳව වරින්වර භාර අරමුදලේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර

නිරීක්ෂණ

(අ) ආයෝජන කළමනාකරණය

නිසි අනුමැතියකින් තොරව ආයෝජන කළමනාකරණය කිරීම හා ආයෝජන ප්‍රතිලාභ ඇගයීම් නොකිරීම

(ආ) අභ්‍යන්තර පාලනය

ගණකාධිකාරී තනතුරක් නොමැති වීම හා ගෙවීම් සඳහා නිර්දේශය, අනුමැතිය අධ්‍යක්ෂ විසින්ම සිදුකිරීම හා ගිණුම් තැබීම හා පොත්පත් ලේඛන පවත්වා ගෙන යාම දුර්වල මට්ටමක පැවතීම.